

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සීමාසහිත කුඹල්ගමුව කුඩා ජල විදුලි (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ සහ අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත්ව මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. මාගේ විගණන වාර්තාවේ දිනය දක්වා ලබාගත් විගණන සාක්ෂි මත මාගේ නිගමන පදනම් වී ඇත. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම එකඟ වේ.	නිර්දේශය
(අ) එල්.කේ.ඒ.එස් 08 හි (ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි) 42 වන ඡේදයේ විධිවිධානවලට අනුව මූල්‍ය ප්‍රකාශනවල පෙර වර්ෂයේ ගැලපීමක් සිදු කිරීමෙන් තොරව, ගිවිසුමේ ඡේද අංක 5 ට අනුකූලව ලංකා විදුලිබල මණ්ඩලය (ලං.වි.ම) විසින් මිලදී ගන්නා ලද විදුලිය සඳහා ගෙවීම් ප්‍රමාද වීම මත 2021 සිට 2023 දක්වා වූ පෙර කාලපරිච්ඡේදය සඳහා වන රු. 40,336,568 ක් වූ පොලී ආදායම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත වර්ෂයේ ලාභය එම අගයෙන්ම වැඩියෙන් දක්වා තිබුණි.	එකඟ වේ.	ගිණුම්කරණ ප්‍රමිතීන්හි විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ආ) එල්.කේ.ඒ.එස් 16 - දේපළ, පිරියත හා උපකරණ ප්‍රමිතියෙහි 37 වන ඡේදයට අනුව, දේපළ, පිරියත හා උපකරණ පන්තියක් යනු ආයතනයක මෙහෙයුම්වල සමාන ස්වභාවයේ සහ සමාන භාවිතයෙන් යුත් වත්කම් කාණ්ඩයකි. කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කර ඇති පරිදි, බලාගාරයේ වටිනාකම වූ රු. 599,158,493 ක් ගොඩනැගිලිවල ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 31 වන දිනට ගොඩනැගිල්ලේ වටිනාකම වෙන් කර දැක්වීම සඳහා ගොඩනැගිල්ල සඳහා වෙනම වටිනාකමක් ලබා ගැනීම සඳහා නිසි තක්සේරුවක් සිදු කිරීමට සමාගම විසින් කටයුතු කර නොතිබුණි. තවද, ඉහත සඳහන් කළ සෑම අයිතමයකම ප්‍රයෝජනවත් ආයු කාලය සමාගම විසින් තක්සේරු කර නොතිබුණි.	එකඟ වේ. තක්සේරු දෙපාර්තමේන්තුව හරහා නිසි තක්සේරුවක් මගින් මෙය සිදු කළ යුතු අතර ඒ සඳහා කටයුතු කරනු ඇත.	ගිණුම්කරණ ප්‍රමිතීන්හි විධිවිධානවලට අනුකූල විය යුතුය.

(ඇ) එල්.කේ.ඒ.එස් 16 - දේපළ, පිරිසිදු හා උපකරණ ප්‍රමිතියෙහි 51 වන ඡේදයට අනුව, වත්කමක අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ආයු කාලය අවම වශයෙන් සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේම සමාලෝචනය කළ යුතු අතර, අපේක්ෂාවන් පෙර ඇස්තමේන්තුවලින් වෙනස් වන්නේ නම්, එල්.කේ.ඒ.එස් 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්කම් සහ වැරදි යන ප්‍රමිතියට අනුව ගිණුම්කරණ ඇස්තමේන්තුවක වෙනසක් ලෙස වෙනස්කම් ගිණුම්ගත කළ යුතුය. කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 31 වන දිනට කාණ්ඩ 6 කට අදාළව රු. 353,243,375 ක ධාරණ වටිනාකමක් ඇති වත්කම් ප්‍රමිතියට අනුව සමාලෝචනය කර ගිණුම්ගත කර නොතිබුණි.

එකඟ වේ. සම්පූර්ණයෙන්ම ක්ෂය වූ වත්කම් ලැයිස්තුව මූල්‍ය ප්‍රකාශනවල සඳහන් කර ඇති අතර ඒ අනුව ප්‍රත්‍යාගණනයට අනුකූල වනු ඇත.

ගිණුම්කරණ ප්‍රමිතීන්හි විධිවිධානවලට අනුකූල විය යුතුය.

(ඈ) පර්වසයකට රු. 5,000 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් (වත්මන් අනුපාතය රු. 5,750 කි.) යටතේ 2015 පෙබරවාරි 18 වන දින සිට වසර 20 ක කාලයක් සඳහා කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීම, හිමිකාරිත්වය දැරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩමක් කල්බදු යටතේ ලබා ගැනීම සඳහා සමාගම විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුමකට එළඹී වී තිබුණි. ඒ අනුව, එස්.එල්.එල්.ආර්.එස් 16 - කල්බදු ප්‍රමිතියට අනුව ඉඩම භාවිත අයිතිය සතු වත්කමක් සහ කල්බදු වගකීමක් ලෙස හඳුනාගත යුතුය. කෙසේ වෙතත්, සමාගම ඉහත භාවිත අයිතිය සතු වත්කම මෙහෙයුම් කල්බදු ලෙස හඳුනාගෙන තිබුණි. ඒ අනුව, එස්.එල්.එල්.ආර්.එස් 16 - කල්බදු ප්‍රමිතියේ හඳුනාගැනීමේ සහ මිනුම් නිර්ණායකයන්ට අනුකූලව ඉඩම භාවිත අයිතිය සතු වත්කමක් සහ කල්බදු වගකීමක් ලෙස හඳුනාගැනීම වෙනුවට එම කාල සීමාව සඳහා කල්බදු මුදල වූ රු. 4,910,847 ක් ලාභ හා අලාභ සහ අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයට අය කර තිබූ අතර උපරිත වියදම්වලට බැර කර තිබුණි.

එකඟ වේ. ඒ අනුව නිවැරදි කරනු ඇත.

ගිණුම්කරණ ප්‍රමිතීන්හි විධිවිධානවලට අනුකූල විය යුතුය.

තවද, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2017 සිට 2024 දක්වා වූ කාලය සඳහා රු. 32,829,237 ක වාර්ෂික බලපත්‍ර ගාස්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවා

පියවීමට ප්‍රමුඛතාවය ලබා දීමට එකඟ වෙමින් සමාගම විසින් පියවිය යුතු නිවැරදි

ගිණුම්කරණ ප්‍රමිතීන්හි විධිවිධානවලට

නොතිබුණි. ඒ අනුව, 2024 ඔක්තෝබර් 09 දිනැති ලිපියට අනුව, බලපත්‍රය ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාගමට දන්වා තිබුණි. කෙසේ වෙතත්, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශනවල සමාගම විසින් ඉහත කරුණ හෙළිදරව් කර නොතිබුණි.

මුදල වන සංරක්ෂණ අනුකූල විය යුතුය. දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. ඒ අනුව අවලංගු කිරීම සිදු නොකරනු ඇත.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2024 අප්‍රේල් 09 වන දින එවන ලද අවසන් ලිපියට අනුව, 2017-2021 කාලපරිච්ඡේදය සඳහා මුළු හිඟ මුදල රු. 28,868,991 ක් වූ අතර 2024 වර්ෂය සඳහා උපචිත මුදල වූ රු. 4,910,847 සමග ගෙවිය යුතු මුළු මුදල රු. 33,779,838 ක් විය යුතුය. කෙසේ වෙතත්, සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2024 දෙසැම්බර් 31 වන දිනට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු ශේෂය රු. 32,829,237 ක් විය. ඒ අනුව, ගෙවිය යුතු මුදල රු. 950,601 කින් අඩුවෙන් දක්වා තිබුණි.	නිරීක්ෂණය වූ විෂමතා මත පදනම්ව, නිවැරදි ගෙවිය යුතු වටිනාකම ලබා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යවා ඇත.	නිවැරදි අගය සටහන් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) කුඹල්ගමුව කුඩා ජල විදුලි ව්‍යාපෘතියට අර්ධ වශයෙන් මූල්‍යකරණය කිරීම සඳහා සමාගම විසින් 2015 මාර්තු මාසයේදී පෞද්ගලික වාණිජ බැංකුවකින් රු.460,000,000 ක කාලීන ණයක් ලබාගෙන තිබුණි. මූල්‍ය ප්‍රකාශන සහ ණය ගිවිසුමට අනුව, 2024 දෙසැම්බර් 31 වන දිනට 2025 වර්ෂය සඳහා කෙටිකාලීන හිඟ ණය ශේෂය පිළිවෙලින් රු.35,250,000 සහ රු.32,500,000 විය. එහි ප්‍රතිඵලයක් ලෙස, කෙටිකාලීන ණය ශේෂය රු.2,750,000 කින් වැඩියෙන් දක්වා තිබූ අතර දිගු කාලීන ණය ශේෂය රු.2,750,000 කින් අඩුවෙන් දක්වා තිබුණි.	එකඟ වේ. මුළු ණය වටිනාකමෙන් කෙටිකාලීන ණය ගැනීම් ගණනය කිරීමේදී පමණක් මෙම වැරද්ද සිදු වේ. අපගේ උපලේඛණය අනුව මෙන්ම බැංකුව විසින් ලබා දී ඇති තහවුරුව අනුව කෙටිකාලීන සහ දිගු කාලීන ණය ශේෂයන්හි එකතුව 2024/12/31 දිනට ණයවල මුළු හිඟ මුදලට සමාන වේ.	නිවැරදි අගය සටහන් කිරීමට කටයුතු කළ යුතුය.

1.6 සම්බන්ධිත පාර්ශවයන් හා සම්බන්ධිත පාර්ශව ගනුදෙනු හෙළිදරව් නොකිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා එන්ටීස් (පුද්ගලික) සමාගමේ (එස්.එල්.ටී) ඉවතලන ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය වෙනුවෙන් සමාගම විසින් 2024 නොවැම්බර් 22 වන දින රු. 14,957,456 ක බැංකු අණකරයක් ලබාගෙන තිබූ අතර එය 2024 දෙසැම්බර් 31 වන දින පියවා තිබුණි. කෙසේ වෙතත්, රු. 1,212,405 ක් වූ අයිරා පහසුකම සඳහා අයකරන ලද මූල්‍ය වියදම් සහ ණයවර ලිපිය සඳහා වන බැංකු ඇපකරය මත කොමිස් එස්.එල්.ටී වෙතින් ලැබිය යුතු මුදල් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට, සමාගමේ මූල්‍ය ප්‍රකාශනවල වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂය සඳහා ලාභය සහ එස්.එල්.ටී වෙතින් ලැබිය යුතු මුදල් එම අගයෙන්ම අඩුවෙන් දක්වා තිබුණි.	එකඟ වේ. ඒ අනුව නිවැරදි කරනු ඇත.	ලැබිය යුතු ශේෂය හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 126 වන වගන්තිය	උපලේඛණ සමග නිසි පරිදි සම්පූර්ණ කරන ලද ආදායම් බදු වාර්තාව සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි තක්සේරු වර්ෂය අවසන් වීමෙන් පසු නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, පනතේ එම විධිවිධානවලට අනුකූලව සමාගම විසින් 2017/2018, 2022/2023 සහ 2023/2024 තක්සේරු වර්ෂයන් සඳහා ආදායම් බදු වාර්තා ගොනු කර නොතිබුණි.	වර්තමානයේදී 2022/2023 සහ 2023/2024 සඳහා ආයතනික ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ නිරත වී සිටින අතර, ආයතනික ආදායම් බදු ගණනය කිරීම් අවසන් කර දැනටමත් විගණනය වෙත ලබා දී ඇත.	දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය.

(ආ) 2021 නොවැම්බර් 16 දිනැති ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයේ 2.3 වගන්තිය සහ 2023 සැප්තැම්බර් 27 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 01/2021 (ii)	පරිපාලිත සමාගම් විසින් අවසන් කරන ලද උපායමාර්ගික සැලසුම්, ක්‍රියාකාරී සැලසුම් සහ වාර්ෂික අයවැය මව් සමාගමට ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය සකස් කිරීම සහ මව් සමාගමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි විගණනයට ලබා දී නොතිබුණි.	පරිපාලිත සමාගම් සඳහා තනි තනිව අයවැය පිළියෙල නොකරයි. මව් සමාගම විසින් සමස්ත අයවැයක් සකස් කරන අතර 2024 වර්ෂය සඳහා අනුමත අයවැය විගණනය සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇත.	ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයේ විධිවිධානවලට අනුකූල විය යුතුය.
--	---	--	--

(ඇ) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඇති කරගත් ගිවිසුමේ I වන කොටසෙහි (2) (i) වගන්තිය	ගිවිසුමට අනුව, එහි සඳහන් දින සිට වාර්ෂික ගාස්තුව සෑම වර්ෂයකම පළමු මාසයේ දහවන (10 වන) දින හෝ ඊට පෙර ආයතනය විසින් මණ්ඩලයට ගෙවිය යුතුය. කෙසේ වෙතත්, එකතුව රු. 13,988,264 ක් වූ වාර්ෂික ගාස්තු නියමිත දිනට ගෙවීමට සමාගම අපොහොසත් වී තිබුණි. තවද, වැට් බදු සමඟ රු. 5,644,762 ක ප්‍රමාද පොලියක් තිබූ බව නිරීක්ෂණය විය.	ගිවිසුමට අනුව, 2024 වර්ෂය සඳහා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික ගාස්තුව අදාළ නොවේ. එබැවින් මෙම මුදල් ආයෝජන මණ්ඩලය සමඟ සැසඳිය යුතු අතර ගෙවීම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇත. පසුගිය කාල සීමාව තුළ විදුලිබල මණ්ඩලයෙන් ගෙවීම් ප්‍රමාද වීම නිසා පමණක් මෙම හිඟ මුදල ඇති වී ඇත.	ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ඇති කර ගත් ගිවිසුමේ විධිවිධානවලට අනුකූල විය යුතුය.
--	---	---	---

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 36.19 ක ලාභයක් වූ අතර පසුගිය වර්ෂයේ අනුරූප අලාභය (නැවත සකස් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව) රු. මිලියන 0.089 ක් විය. එම නිසා, මෙහෙයුම් ප්‍රතිඵලයේ රු. මිලියන 36.1 ක වර්ධනයක් නිරීක්ෂණය විය. පරිපාලන වියදම් සහ මූල්‍ය වියදම් පිළිවෙලින් සියයට 34 කින් සහ සියයට 58 කින් අඩුවීම මෙම වර්ධනයට හේතුව විය.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

ආදායම/ වියදම	2024 රු.	2023 රු.	වැඩිවීම/(අඩුවීම) රු.	ප්‍රතිශතය (%)
ආදායම	72,998,546	114,777,781	(41,779,235)	(36.40)
විකුණුම් පිරිවැය	46,029,372	45,815,928	213,444	0.47
පරිපාලන වියදම්	6,836,301	10,333,417	(3,497,116)	(33.84)
මූල්‍ය වියදම්	24,559,127	58,911,597	(34,352,470)	(58.31)

2.3 අනුපාත විශ්ලේෂණය

අනුපාතය	2024	2023
ජංගම අනුපාතය (වාර)	0.90	0.70
ශුද්ධ ලාභ අනුපාතය (%)	49.50	(0.08)
දළ ලාභ අනුපාතය (%)	36.94	60.08
යොදවා ඇති ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය (%)	15.93	14.32